



## ଆଧ୍ୟାତ୍ମିକ ଦ୍ୱିତୀୟ କଣ୍ଠ ବ୍ରା ମର୍ଗ ପେନ୍‌ଵେଳେ



ଆଧ୍ୟାତ୍ମିକତାରେ ଯନ ଅଂଶ ଉଚ୍ଚଲାମଦେଁ ରୁତା ବୈଦଗତୀ ଚେରୁନ୍ତାକୁ ହିମି କର ଗେନ ଆଜେ. ମନୀଷା ଅଲାଙ୍କାର କାରୀରିକ ପେନ୍‌ନୁମକୁ ଲବା ଆଜେ ଆକାରଯାତ ଅଲାଙ୍କାର ବ୍ରା ଆତ୍ମମୟକୁ ଦ ଲବା ଗେନ ଆଜେ. କେନେକୁ ତମ ଚିର୍ଦ୍ଦ ଅଲାଙ୍କାର କର ଗୈନୀମତ ଲବା ଦେନ୍ତନା ବ୍ରା ବୈଦଗତୀରେ ମତ ଭିନ୍ନରେ ଆତ୍ମମୟ ଯହପତ୍ର କର ଗୈନୀମତ ଦ ଲବା ଦିଯ ଫ୍ରତ୍ତ ଯ, ଯନ୍ତନ ଉଚ୍ଚଲାମି ପ୍ରିୟ କରିଛି. ଶେଷେ ମ ମନୀଷ ଆତ୍ମମୟ ପିଲିବାଦ ଅଲାଙ୍କାର ରଥଦେଖନ ହର୍ଦୂନ୍ଦିବା ଦି ଆଧ୍ୟାତ୍ମିକ ରଥରୀର ହାତର ଲେଖନେବେଳେ ଗପଦେଖନେବେଳେ ଲବା ଦି ଆଜେ. ଆଧ୍ୟାତ୍ମିକ ଶେଷିତିଯ ମେଲୋବ ଶେଷିତାଯେନ୍ ମିଶ୍ରମ ଲେଖନେ ଆଜେକୁ ଲେଖନେ ଉଚ୍ଚଲାମି ଅଧିଷ୍ଠବେ କରନ୍ତିନେ ନାହିଁ.

ମନୀଷା ମୁଲିକ ବିଷୟରେ ଚିର୍ଦ୍ଦ, ଧ୍ୟାନର ହା ଆତ୍ମମୟ ଯନ ପ୍ରଦାନ କୋବସେବାରେ ଅନ୍ତରରତ ଲନ୍ତରେ ନାହିଁ. ମେ ଅନ୍ତର ଚିର୍ଦ୍ଦ ହାର ଆତ୍ମମୟ ଦ, ଆତ୍ମମୟ ହାର ଚିର୍ଦ୍ଦ ଦ ବୈଦଗତୀ କୋବ ସଲକନ୍ତରେ ନାହିଁ. “ଅଲ୍ଲାହୁ ଅଲାଙ୍କାର ଯ; ଭିନ୍ନ ଅଲାଙ୍କାରଯ ମ ପ୍ରିୟ କରିବ” (ମୁଖ୍ୟମି) ଯନ ହାତୀଚିତ୍ର ମରିନ୍ତି ଚିର୍ଦ୍ଦ ହା ଚିତ୍ର ଚିତ୍ର କିମ୍ବା କିମ୍ବା ଅବଶ୍ୟକତାରେ ଅବଧାରଣା କରିଛି. ଲେଖନ ଚିର୍ଦ୍ଦକୁ ହା ଅବଲେଖନ ଆତ୍ମମୟକୁ ଦ ନାହିଁରେହାରେ ଲେଖନ ଆତ୍ମମୟକୁ ଦ ଅବଲେଖନ ଚିର୍ଦ୍ଦକୁ ଦ ଅବଲେଖନ ଆତ୍ମମୟକୁ ଦ ଉଚ୍ଚଲାମି ପ୍ରିୟ ନୋକରିଛି.



ଵର୍ତ୍ତମାନ ଲେଖକରେ ଚିର୍ଦ୍ଦ ହା ଆତ୍ମମୟ ଅନ୍ତର ଯକ ଗତ ଫ୍ରତ୍ତ ଚିତ୍ରମାନରେ ପେର କିମି କାଲାଚିତ୍ର ନୋମ୍ବେ ଆକାରଯାତ ଅବ୍ଲି ବୀ ଗେନ ଯନ୍ତନେ ଯ. ଆତ୍ମମୟ ଅବଶ୍ୟକତାରେ ଉଚ୍ଚଲାମା କାରୀରିକ ଅବଶ୍ୟକତାର ପରିମାଣକୁ ହେବୁକୋବ ଗତ ମନୀଷାରେ ଅବଶ୍ୟକତା ଚିମା ବୀ ଆଜେ. ଶେଷ ମନୀଷା ଵର୍ତ୍ତମାନ ମନୀଷା ହିଚେ ବ୍ରା ଆରାରିକ ଶେଷିତିକୁ ଲେଖନ ପରି ପରି ବୀ ଆଜେ. ଚିତ୍ରମାନରେ ହାତିରେ, ମନୀଷା,

අවංකත්වය, සාධාරණය, විශ්වාසය, සත්‍ය ආදී මානුෂික සාරධර්ම සහමුලින් ම විනාශ වන හයානක තත්ත්වයක් කරා නවීන සහසු සමාජය ගමන් කරමින් සිටියි. මෙම තත්ත්වය ඉස්ලාමිය විද්‍යාත්මක දිලිඛ බව” යැයි සඳහන් කරති.

මෙම ආත්මය දිලිඛ බවින් මිනිසා ආරක්ෂාව ලැබිය යුතු නම් මහු සිත පත්‍රලේන් ම ලෝකෝත්තර ලක්ෂණ වර්ධනය කර ගත යුතු ය. ලොව සියලු ආගම් මේ කෙරෙහි අවධානය ගොමු කරයි.

ඉස්ලාමිය දැකිනය ට අනුව එක් මුස්ලිම්බැතිමතකු තම ආධ්‍යාත්මික දියුණුව සඳහා අල් කුරාන් හා සූන්නාහ්හි මග පෙන්වීම අනුගමනය කළ යුතු ය. “මෙලාව-පරලාව, සිරුර ආත්මය යන වෙනස්කම් නොමැති ව ඒ දෙක එක් කර යහපත් ජ්විතයක් ලබාගැනීම කුඩාන් දෙලාවහි ම එල ලබා ගත හැකි ය” යන්න ඉස්ලාමයේ උපදේශය වේ. මෙම මග පෙන්වීමට විරැද්‍ය විධිකුම මගින් ආත්මය පාරිගුද්ධත්වය සේවීමට උත්සාහ කිරීමෙන් ආධ්‍යාත්මික අංශයට හානි ඇති විය හැකි ය.

ආධ්‍යාත්මික සේවුයේ දියුණුව සඳහා ඉස්ලාම් පෙන්වන මග පෙන්වීම් මෙසේ ය.

## 1. ඉහ්ලාස්

‘ඉහ්ලාස්’ යන වචනයෙන් පිරිසිදු වේතනාව, නොකැලැල් සිතුවිලි යන අර්ථය ගෙන දේ.

මුස්ලිම් බැතිමතකු විසින් සිදු කරන යහ ක්‍රියා අල්ලාහ්ගෙන් අනුමත විමට මුලික කොන්දේසියක් ලෙස ‘ඉහ්ලාස්’ දක්නට ලැබේ. ගැන්තකු කුමන ක්‍රියාවක් කරන්නේ ද, එය අල්ලාහ් වෙනුවෙන් ම යන අධිෂ්ථානයෙන් කිරීම ඉහ්ලාස් වේ. තම දෙවියන් පරලාව දී මූණ ගැසීම අරමුණ කර ගත් තැනැත්තා යහ ක්‍රියා කරත්වා! එසේ ම කිසිවක් සම නොකර සිරිත්වා! (19:110) යනුවෙන් අල්ලාහු තඳාලා අල් කුරානයේ පවසා ඇත.

ක්‍රියාවක් සිදු කරන විට එම ක්‍රියාව අල්ලාහ්ට සමාන කිරීමක් ලෙස බලන විට එය ආදේශ කිරීමක් බවට පත් වේ. වැරදි ක්‍රියාවක් ලෙසට ද පරිවර්තනය වේ. තිද්සුනක් ලෙස ක්‍රියාවක නියැලෙන විට මූනිව්‍යාව අරමුණු කර ගන්නේ නම් එය ‘ආදේශ කිරීමක්’ බවට පත් වේ. ඉතා සුළු වශයෙන් හෝ මූනිව්‍යාව තිබීම ආදේශ කිරීමක් (පිරික්) යයි නැඩි (සල්) තුමාණේ පැවසුහ. දහය, බලය පදවිය, ප්‍රශ්නයාව, ලොකික ලාභයන්, ආදියෙහි විශ්වාසය තබා එය අරමුණු කර ගනීමින් ක්‍රියා කරන විට, එම ක්‍රියා පාරිගුද්ධ නොවන අතර ඉස්ලාමිය දැකිනයට අනුව එය වරදක් බවට පත් වේ. පාරිගුද්ධ නොවන ක්‍රියා සඳහා අල්ලාහ්ගෙන් කිසිදු වටිනාකමක් ලැබෙන්නේ නැත.

“ක්‍රියා සියලුළු වේතනාව පදනම් කර ගනීමින් සිදු වේ.” යනුවෙන් නැඩි (සල්) තුමාණන් පැවසුහ. (බූහාරි, මුස්ලිම්)

මෙම හදීසය මිනිසාගේ එක් එක් ක්‍රියාවට පිරිසිදු වේතනාව අවශ්‍ය බව ගෙන හැර දක්වයි. කෙනකුගේ වේතනාව මුලික කර ගනීමින් ම ඔහුගේ “අමල්” වලට අල්ලාහ් පරලාව දී ප්‍රතිඵල ලබා දෙන්නේ ය. නියත වශයෙන් අල්ලාහ් ඔබගේ පෙනුම හෝ ඔබගේ වස්තුව දෙස බලන්නේ නැත. ඔබගේ සිත හා ඔබගේ ක්‍රියා දෙස පමණක් බලන්නේ ය.” යැයි නැඩි (සල්) තුමාණේ පැවසුහ. (මුස්ලිම්)

පරලොව දී තීන්දු දෙනු ලබන දිනයේ තම ජ්විතය පරිත්‍යාග කළ එක් පුද්ගලයකු අල්ලාහ් වෙත කැදවාගෙන එනු ලැබේ. එවිට අල්ලාහ් ඔහුට, ඔහු වෙනුවෙන් ලබා දුන් දයාව හා කරුණාව ගෙන හැර දක්වයි. ඔහු ද එය පිළිගති. පසු ව “මිල මා වෙනුවෙන් කුමක් කරනු ලැබුවේ” දයි අල්ලාහ් විමසන්නේ ය. “මම ඔබ වෙනුවෙන් යුද්ධ කෙළමි. එම නිසා මරුමුවට පත් වූයෙමි.” යයි ඔහු පවසයි. එවිට අල්ලාහ් “මබ පවසන්නේ මුසාවකි. ඔබ විරයක යයි ප්‍රංසා ලැබීම පිණිස යුද්ධ කළ කෙනෙකි.” යයි පවසන්නේ ය. පසු ව (මලක්වරුන් අමතා) “මෙම මිනිසා මුනින් අතට තබා තිරයට තල්පු කරන්න” යයි අණ කරන්නේ ය යනුවෙන් නඩී (සල්) තුමාණෝ පැවසුහ. (මුස්ලිම්)

මෙම හදීසය මගින් පිරිසිදු වේතනාව කොපමණ වැදගත් වන්නේ ද යන්න වටහා ගත හැකි ය. මැව්වා වූ දෙවියන්ට භක්තියෙන් කළ හැකි කැපකිරීම කොපමණ දී, එම කැපකිරීම, එනම් ප්‍රාණය අල්ලාහ්ගේ මාරුගයේ අහිමි කර ගත්තේ ය. මෙය කිසිවකුට ප්‍රතිශේෂප කළ නොහැකි ය. එපමණ පහසුවෙන් කිසිවකුට කළ නොහැකි කැප කිරීමක සිදු කළ ද ඔහුගේ වේතනාව අයහපත් වූ බැවින් ඔහුට තිරයට යාමට සිදු වූ බව මෙම නඩී වදාන ගෙන හැර දක්වයි.

වර්තමානයේ බොහෝ මිනිසුන් අපගේ දෙවියන්ට කළ යුතු යහ ක්‍රියා (අමල්) කිරිතිය ලැබීමට ද, ප්‍රංසා ලැබීමට ද, ධනය ලැබීමට ද ආදී වශයෙන් ඉතා කණ්ඩාවුදායක තත්ත්වයක සිට කරනු දක්නට ලැබේ. ඔවුහු මේ පිළිබඳව කිසි දු තැකීමක් නොමැති ව සරල ව සිදු කරති. මොවුන් පිළිබඳ මැවුම් කරන අල්ලාහ් අල් ක්රජානයේ මෙලෙස සඳහන් කරන්නේ ය.


කවරෝක් මෙලොව ජ්විතය ද එහි අලංකාරය ද බලාපාරොත්තු වන්නේ නම් එහි (මෙලොව) දී අපි ඔවුන්ගේ ක්‍රියාවන්ට එල විපාකය ඔවුනට සම්පූර්ණයෙන් ම දෙන්නෙමු. තව ද එහි දී ඔවුනට (ඔවුන්ගේ එල විපාකයෙන්) කිසිවක් අඩු කරනු නොලැබේ. ඔවුනට පරලොව දී අපා ගින්න හැර (වෙන කිසිවක්) නැතු. ඔවුන් කරමින් සිටි දැ තිර්පක ය. තව ද, එවුන් එහි දී කළ දැ තිෂ්ථ්ල ය. (11:15,16)

එබැවින් අපගේ ක්‍රියා පිරිසිදු වේතනාවෙන් කළ යුතු ය. අන් අයට පෙන්වීමට හෝ ප්‍රංසා ලැබීමට හෝ ක්‍රියා කරනු ලැබුවේ නම් පරලොව දී අපට විශාල අලාභයක් ලැබීමට සිදු වේ.

## 2. තව්බා

සිතෙහි ඇති පාඩි ක්‍රියා ඉවත් කර ගැනීමට නොද ම ක්‍රියාවලිය තව්බා වේ. එනම් පාඓ ක්‍රියාවන්ගෙන් වැළකී දෙවියන් වෙත මුළුමනින් ම සම්පාදන වීම ය. තව්බා යන්නෙහි වචනාර්ථය ආපසු එම, හැරීම වේ.

ඉස්ලාමීය ව්‍යවහාරයේ මිනිසකු රහස්‍යගත ව හෝ ප්‍රසිද්ධියේ අල්ලාහ් පිළිකුල් කරවන දෙයින් වැළකී ඔහු ප්‍රිය කරවන දේ වෙත හැරීම යන්න මෙයින් අදහස් වේ.



තවිබා යනු මිනිසා සමාන්‍යයෙන් ගත කරන එක්තරා ජ්වන රටාවකින්, අපුත් ජ්වන රටාවක් කරා ගමන් කිරීම යැයි සඳහන් කළ හැකි ය. මෙම වෙනස හිස් වචන කිහිපයක් ලෙස මූඛයෙන් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. මෙම වෙනස ඔහුගේ දැනුමෙන් හැඟීමෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද සිදු විය යුතු ය.

මෙම වෙනස තුළින් ඔහුගේ අරමුණ ද ක්‍රියා ද තත්ත්වය ද පුරුණ වශයෙන් වෙනස්වීමකට භාජන කළ යුතු ය. මෙලෙස ඇති වන වෙනස පමණක් සැබැඳු තවිබා වේ.

මිනිසා යහපත හා අයහපත අතර සුපරික්ෂාකාරී ජ්විතයක් ගත කළ යුතු ය. මෙම තත්ත්වය යටතේ යහපත හෝ අයහපත හෝ ඔහුගෙන් සිදු විය හැකි ය. මෙලෙස සිදු විය හැකි අයහපත් දේ සඳහා පිළියමක් ලෙස තවිබාව හඳුන්වා දී ඇති.

කෙනෙක් තව කෙනෙකු සාතනය කළ තත්ත්වයක දී දෙදෙනා ම ස්වර්ගයට ඇතුළු වනු දැක අල්ලාහ් සිනාසේන්නේ ය. එක් අයයක් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කර එහි දී සාතනයට ලක් වූ කෙනෙකු වේ. අනෙකා ඔහුව සාතනය කර (තවිබා කර අල්ලාහ් දෙසට හැරුණේ ය.) අල්ලාහ් ඔහුගේ තවිබාව පිළිගන්නේ ය. ඔහු අල්ලාහ්ට යටත් වන්නේ ය. පසුව අල්ලාහ්ගේ මාර්ගයේ ඔහු ද ඡහිද් වන්නේ ය. (මොහු තවිබා කර යහපත් කෙනෙකු වී ඡහිද් වූ හෙයින් ඔහුට ස්වර්ගය හිමි වේ. (බ්‍රාහාරී,මුස්ලිම්) යන නඩී (සල්) තුමාණන්ගේ වැකිය මෙය සනාථ කරන්නේ ය.

මෙලෙස මිනිසුන් වරදෙහි නිරත වන්නට ඔවුන්ගේ නොදැනුවත්කම, පාලනය කළ නොහැකි මත්‍යාචාවන් පමණක් නොව ඔහුගේ පාරිසරික බලපැමි ද හේතු වේ.

පාපයෙහි නිරත වන මිනිසා ඔහුගේ පාපයන් අත හැර දමා තම දෙවියන් වෙත හැරෙන්නේ නම් ඔහු මෙලෙට හා පරලොට විවිධාකාර වූ ප්‍රතිඵලයන් ලබා ගනියි.

මිනිසේක් තවිබා කර ආපසු හැරීමෙන් තම දෙවියන්ට හිකරු වීම යන උසස් ගුණය හිමි කර ගනියි. තවිබා කිරීම දෙලොට ජයග්‍රහණය හිමි කර ගැනීම සඳහා මග පෙන්වන ක්‍රමයකි.

තවිබා මගින් දේව සම්පතාව හිමි වේ. නිරයෙන් මිදි ස්වර්ගයට යාමට හැකි වේ. ඔහුගේ අකුසල කර්ම කුසලයන් බවට පරිවර්තනය වේ. මෙලොට සෞඛ්‍යවත් ජීවිතයක් හිමි වේ.

එමතිසා මිනිසකු තමා කළා වූ පාපයන් මිදි ආනිසංස ලබා ගත යුතු නම් දෙවියන් හා ඔහුගේ ධර්ම දුත මුහුමධ්‍ය නඩී (සල්) කුමාණන් පෙන්වූ ආකාරයට තවිබා කළ යුතු ය. මෙලෙස තවිබාට සඳහා කොන්දේසි හතරක් දැක්නට ලැබේ.

1. අල්ලාන් වෙතය යන පිරිසිදු වේතනාවෙන් තවිබා කිරීම
2. තමා කළ පාපයන් අතහැර එයින් සහමුලින් ම ඉවත් වීම.
3. “පෙර කළ ඒ පාපය නැවතත් නොකරමි” යනුවෙන් ප්‍රතිඵා දීම.
4. කරන ලද පාපය මිනිසා හා සම්බන්ධ වන්නේ නම් ඔහුගෙන් සමාව ඉල්ලා පසු ව අල්ලාන්ගෙන් කමාව අයැදිම.

මෙම කොන්දේසි සම්පූර්ණ වූ විට පමණක් අපගේ තවිබා පරිපූරණ වේ. මිනිසා දෙවියන් වෙනුවෙන් තම සිත පරිගුද්ධ කර ගෙන තමා කරන ලද පාපයන් පිළිබඳ ව සිතා පසුතැවීම් වී එම පාපයන්ගෙන් තමා සම්පූර්ණයෙන් ම මිදි යහපත් කටයුතු කෙරෙහි සිදුයෙන් යොමු විය යුතු ය.

තම මනෝ ඉච්චාවන්ට විරුද්ධ ව තම ක්‍රියාවන්හි නිරත වී දෙවියන්ට සම්පූර්ණයෙන් හාර කර ප්‍රථමා කළ විට එය දෙවියන් පිළිගත් ප්‍රාථම්‍යයක් බවට පත් වේ.

මෙලෙස මිනිසා තවිබා කර දෙවියන් වෙත හැරුණේ නම් ඔහුගේ තත්ත්වය පෙරට වඩා යහපත් වේ. සුළු පවක් පිළිබඳ සිතනා විට පවා ඔහු කුළ දේව බිජක් හටගනියි.

තම දෙවියන් ඉදිරියේ යටහත් පහත් ව්‍යවකු සේ සිටියි. අහංකාර බව ඔහුගෙන් ඉවත් වේ. එසේ ම ඔහුගේ අවයව දෙවියන් වැළැක් වූ දෙයින් මිදි ඉතා ප්‍රවේශමිසභගත ව පවතියි. අපගේ මරණය කෙදිනක සිදු වේ ද යන්න දන්නේ දෙවිදුන් පමණි. අපගේ ජීවිතයේ සැම මොහොත්ක ම අප දෙවියන් මූණ ගැසීමට සුදානම්න් සිටිය යුතු ය. තවිබා අයැද සිටීම පසුවට කළ දැමීම නොකළ යුතු ය. තවිබා කළේ දැමීම ද, ඒ පිළිබඳ ව නොසැලකිලිමත් ව සිටීම ද ජෙයිතාන්ගේ උවදුරකි.

‘තවිබා’ වෙනුවෙන් වෙන් වූ කාල සීමාවක් නොමැත. වසරක් පුරා අපට හමු වන රමළාන් මාසය පමණක් ම තවිබාව සඳහා වෙන් කර නොමැත. තවිබාව සිනෑ ම කාලයක කළ හැකි ය. රමළානය ද හිලිහි යාමට නොදී මේ සඳහා හාවිතයට ගනිමු.

පාපයන්ගෙන් මිදි මතෝ ඉච්චාවෙන් ද මිදි දෙවියන් වෙතට නැවත හැරෙමු. දහවල් කාලයේ පාපයක යෙදුණු කෙනෙකුව කමා කිරීමට රාත්‍රී කාලයේ ද රාත්‍රී කාලයේ පාපයක යෙදුණු කෙනෙකුව කමා කිරීමට දහවල් කාලයේ ද අල්ලාහ් මග බලාගෙන සිටින්නේ ය. දෙවියන්ගේ රහ්මතය ද පවිකමාව ද සෞයා අඩි ද ඒ වෙතට යමු.

#### 4. වරුල

මහි අදහස “පිළිවෙත් සුරකීම” නම් වේ. ඉස්ලාම් පවසන උසස් ගුණයක් ලෙස පිළිවෙත් සුරකීම යන්න මූලික වශයෙන් “සැක සහිත දේ අතහරින්න; සැක රහිත දේ පිළිපදින්න” (අන්මද්, තිරමිද්, නසාර්) යැයි හදිස්හි සඳහන් වේ. ඉස්ලාමයේ සැකයට මග පාදන දේ වළක්වා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි. මෙම අදහස පහත හදිසය මගින් මෙසේ තහවුරු වේ.

වරක් නඩි (සල්) තුමාණෝ මිනිසකු දෙස බලා “මබට සැක සහිත දේ අතහරින්න. සැකයක් ඇති නොවන දේ පිළිපදින්න” යැයි පැවැසුහ. එයට එම මිනිසා එය හදුනා ගන්නේ කෙසේ දැයි විමසුවේ ය. එයට නඩි (සල්) තුමාණෝ ඔබ යම් දෙයක් කිරීමට පැතුවේ නම් ඔබගේ හදුවතෙහි අත තබා බලන්න; තිශ්වය වශයෙන් ඔබගේ හදුවත හරාම් වූ දේ ඉදිරියෙහි කළබල වෙයි; හළාල් වූ දේ ඉදිරියෙහි තෘප්තිමත් වේ; තවද “පිළිවෙත් සුරකීම” සහිත මුස්ලිම බැතිමතා කිසි දිනක මහා පාප කරමයකට බිය වී සුළු පාපයන් පවා අතහරින්නකු ව සිටියි, යනුවෙන් පිළිතුරු දුන්නහ. (තබරානි)

මෙම හදිසය පිළිවෙත් සුරකීම සඳහා වූ සීමාව පැහැදිලි කරයි.

“පාපයක් සිදු වේ දේ යන බියෙන්, වරදක් නොවන දේ ද සිදු නොකර සිටින (පිළිවෙත් සුරකීම) ස්වභාවය (රකීම) ඇති නොවන තුරු එක් ගැනීතෙකුව “මුත්තකි” වීමට න්‍යුප්‍රාථිවන. (තිරමිද්)

පිළිවෙත් සුරකීම යන ගුණය කෙනෙකුගේ සිතින් ද, වවනයෙන් ද ක්‍රියාවෙන් ද ඇති විය යුතු ය. සිතෙහි ඇති වන සුළු සුළු සිතුවිල්ලක් වූව ද අල්ලාහ් කෙරෙහි වූ සිතුවිල්ලකට පත් කර ගැනීම සිතින් පිළිවෙත් සුරකීම යැයි පැවැසිය හැකි ය. වවනයෙන් පිළිවෙත් සුරකීම යන්න, සියලු අනවශ්‍ය කතාවලින් දිව ආරක්ෂා කර ගැනීම ය. ක්‍රියාවෙන් පිළිවෙත් සුරකීම යන ක්‍රියාව වලනය, ඇශ්‍රම, හාවිතය ආදි සියලු අංගයන් හළාල් ලෙස සිදු කිරීම ය.

“අඩු පූරෙරා! ඔබ පිළිවෙත් සුරකීන්නකු ව සිටින්න. එවිට ඔබ මහා නැමුදුම්කරන්නකු ව සිටියි. (තිරමිද්) යන හදිසය මගින් පිළිවෙත් සුරකීම යන මෙම ගුණය කෙනෙකුගේ සියලු ක්‍රියාදාමයන් පිළිවෙළකට සකස් කරයි, යන්න ගෙන හැර දක්වයි. තව ද මෙම ගුණය

ඉස්ලාම් බැංතිමතෙකුව ‘මූත්තකී’ ලෙසට වෙනස් කරයි. මෙම ගුණයෙහි වැදගත්කම පිළිබඳ පැහැදුණු සහාච්චිවරු පිළිවෙත් සුරකීම යන ගුණය රඳවා ගැනීමට කොතෙක් දුරට ප්‍රයත්න දුරුවේ ද යයි පවසන්නේ නම් හරාම් වන දෙයක් සිදු වේ දේ යන බිය හේතුවෙන් හළාල් කටයුතු හැත්තැවකින් වැළකෙන්නන් ලෙස ද සිටියහ. අපි ද “පිළිවෙත් සුරකීම” යන ගුණය රක ගනිමු.

#### 4. Zසුහුද්

ආධ්‍යාත්මික දියුණුව උදෙසා ඉස්ලාම් මගපෙන්වන දේ අතරින් Zසුහුද් යනුවෙන් හඳුන්වන ඇල්මක් නොමැති මෙලොව ජීවන ක්‍රමය ද එකකි. ඇල්මක් නොමැති මෙලොව ජීවිතය යනු, පරලොව ජීවිතය සමග සංසන්ධනය කරන විට නොවනිනා දෙයක් ලෙස අදහස් කෙරෙයි.

‘දාරුල් ගනා’ යනුවෙන් හඳුන්වා විනාශ වන සුදු මෙලොව ජීවිතය මායාවෙන් වහි වී ‘දාරුල් බකා’ යන නිමක් නොමැති පරලොව ජීවිතය අමතක නොකර සිටීමට නම් එක් එක් පුද්ගලයා ක්‍රුළ මෙලොව ජීවිතය පිළිබඳ ව ඇල්මක් නොමැතිව සිටීම අවශ්‍ය ය. මෙම අදහස තුළිලාගේ කටරෙකු ක්‍රියාවෙන් ඉතා නොද දියි තුළිලා පිරික්සනු පිණිස මරණය් ජීවිතය් ඔහු නිර්මාණය කළේ ය. තව ද ඔහු අතිබල සම්පන්න ය, ස්ක්‍රමාදිලි ය, (67:2) යන අල් කුර්ඩාන් වාක්‍යය මේ බව මනාව පෙන්නුම් කරයි.

මෙලොව ජීවිතයේ ආච්චිලරය හා විනෝදය මගින් දෙවියන් කෙරෙහි වු සිත්විල්ල අමතක කර මෙලොව දී ම නින්දාව හා විනාශය ඇති කරවන නිසා ඒ පිළිබඳ අල්ලාහ් අපට අවවාද කරයි.

(මිනිසුනි !) තුළිලා දාන ගන්න. මෙලොව ජීවිතය යනු පුහු කෙළි දෙළකි; (පුහු) විනෝදයකි; (පුහු) අලංකාරයකි; තුළිලා එකිනෙකා අතර ඇති වන පුහු ආච්චිලරය ද වස්තුවත්, පරපුරත් වර්ධනය කළ යුතු ය යන පුහු හැඟීමේද වේ. එකිනෙකා අතර පුරසාරම් දෙඩ්වීමකි. මෙලොව ජීවිතය මායා සුබෝපහෝගයක් මිස තැනැයි දාන ගනු. (57:20)

විශ්වාසවත්තයි! අල්ලාහ් තුළිලාට හළාල් (අනුමත) කළ පිවිතරු දේ තුළිලා තහනම නොකරගනු. තව ද සීමාව නොඉක්මවනු. නියත වශයෙන් ම අල්ලාහ් ඉක්මවන්නන් ප්‍රිය නොකරයි. (5:87)

මෙලොව දෙවියන්ට යටහත් වීම සඳහා මවන ලද මිනිසා, මෙලොව තුක්ති විදිම තම එක ම අරමුණ නොකරගත යුතු ය. මෙලොව සම්පත් සොයා ගැනීමේ ආශාව පරලොවට අවශ්‍ය දේ සොයා ගැනීම අතහැර එයින් කෙනෙකුව නොහැරවිය යුතු ය. ප්‍රංශසාව පදවිතානාන්තර ආදිය ලබා ගත යුතු ය යන ආශාව, දෙවියන්ට ප්‍රංශසා කිරීම ද ස්වර්ගයේ පදවිය ලබා ගැනීම ද අතහැර ඔහු නොහැරවිය, යුතු ය. මෙලොව යම් අවස්ථාවක් අහිමි වන විට ඇති වන සංවේගය පරලොව යම් අවස්ථාවක් අහිමි වන විට ඇති වන සංවේගයට වඩා අධික නොවිය යුතු ය. තමා දුක් මහන්සි වී උපයාගත් දිනය අල්ලාහ්ගේ මාර්ගයේ වැය කිරීමට කිසිවෙක පසුබව නොවිය යුතු ය. “මෙලොව ජීවිතය

නුහිලා රවටවා නොගත යුතු ය” (31:33) යන අල් කුරුභාන් වාක්‍යය ද වරක් නැඩුමාගේ මිතුයෙක් නඩී (සල්) තුමාණන් වෙතට පැමිණ, අල්ලාහ්ගේ ධර්ම දුතයාණනි! “අල්ලාහ් භා මිනිසුන් මා කෙරෙහි ප්‍රිය වීමට මා කුමන ක්‍රියාවක් කළ යුතු දැයි මට කියා දෙන්න” යැයි විවාලේය. එයට නඩී (සල්) තුමාණය් “මෙලොව ඇල්මක් නොමැති වූවකු ලෙස සිටින්න. අල්ලාහ් ඔබට ප්‍රිය කරයි. මිනිසා අතර ඇති දෙයින් මිදි අවක්ෂතා නොමැත්තෙකු ව සිටින්න, මිනිසා ඔබට ප්‍රිය කරයි”. (සුනන් ඉඩිනු මාජාන්) යැයි පැවසුහ. ඉහත සඳහන් වාක්‍යය මෙලොව ඇල්මක් නොමැති ව ජ්වත්වීම පිළිබඳ ඉස්ලාමීය තත්ත්වය පැහැදිලි කරන්නේ ය.

මෙලොව ඇල්මක් නොමැති ව ජ්වත්වීම යනු, මෙලොව ජ්විතය ම අතහැර එහි ආශ්චර්යන් සහමුලින් ඉවත් කර දුම්ම නොවේ. එසේ ම මෙලොව ජ්විතයේ දී වුවමනාවෙන් ම කරදර පිරි, රඟ ජ්විතයක් ගත කිරීමත් නොවේ. මෙලෙස ජ්වත් වීම ඉස්ලාම් “රහ්බානියියා” යන පැවදි තත්ත්වයට ගෙන යනු ලබයි යන්නෙන් අවවාද කර එය තහනම් කර ඇත.

#### අභ්‍යාස

1. ආධ්‍යාත්මික දියුණුව මගින් ඔබ වටහා ගත් දේ කුමක් ද?
2. “පිළිවෙත් සුරකීම” යන අදහස දෙන අරාබි වචනය කුමක් ද? එය පුහුණින් පැහැදිලි කරන්න.
3. “සුහුද්” යනු කුමක් ද? එය “රහ්බානියා” නම් තත්ත්වයෙන් වෙනස් වන්නේ කෙසේ ද?
4. “තවිබා” පිළිගැනීම සඳහා වූ කොන්දේසි මොනවා ද?
5. “ඉහළාස්” තත්ත්වය මත කර දක්වන සිද්ධියක් ගෙනහැර දක්වන්න.